

This is a section from *An Introduction to Sri Lankan Sign Language* (2007).

For more information, please go to
www.rohanaspecialschool.org.

කෂම සහ බීම

Food and Drink

අන්තාසි
 අයිස් ක්‍රීම්
 අල
 අඹ
 ආප්ප
 ආහාර
 ඇපල්
 උදේ ආහාරය
 උයනවා
 චලවළු
 කිරි
 කුළුබඩු යෙඹ
 කුකුල්මස්
 කෙසෙල්
 කේක්
 කෝප්පය
 ගස්ලඩු
 දිවා ආහාරය
 දෙහි
 හේ
 පළතුරු
 පාන්
 පිරුණු
 පිහිය
 පිඟාන
 පොල්

බත්
 බඩගිනි
 බනිස්
 බිත්තර
 බිස්කෝතු
 බෝංචි
 මාලු
 මිකිරි
 රාත්‍රි ආහාරය
 වතුර
 වම්බටු
 වරකා
 සෝඩා
 හැන්ද

Apple
 Banana
 Bean
 Biscuits
 Bread
 Breakfast
 Brinjal
 Bun
 Cake
 Chicken
 Citrus
 Coconut

Cook
 Cup
 Curd
 Dinner
 Egg
 Fish
 Food
 Fruit
 Full
 Hoppers
 Hungry
 Ice Cream
 Jackfruit
 Knife
 Lime
 Lunch
 Mango
 Milk
 Papaw
 Pineapple
 Plate
 Potato
 Rice and Curry
 Soda
 Spicy
 Spoon
 Tea
 Vegetable
 Water




ආහාර
Food



චතුර
Water



කිරි
Milk




තේ
Tea



සෝඩා
Soda



උදේ ආහාරය
Breakfast



දිවා ආහාරය
Lunch



රාත්‍රී ආහාරය
Dinner



බඩගිනි
Hungry




පිරුණු
Full



පිඟන
Plate




කෝප්පය
Cup



පිහිය
Knife




හන්ද
Spoon



කුලබඩු යෙදු
Spicy




බන්
Rice and Curry



පළතුරු
Fruit




වළවිලි
Vegetable




බිත්තර
Egg




කුකුල්මස්
Chicken



මාලු
Fish



පාන්
Bread




බනිස්
Bun




පොල්
Coconut



අඹ
Mango



ගස්ලඩු
Papaw




දෙහි
Citrus/Lime



අන්නාසි
Pineapple



කෙසෙල්
Banana




ඇපල්
Apple



අල
Potato




වම්බටු
Brinjal




බෝංචි
Bean



වරකා
Jackfruit




ආප්ප
Hoppers



කේක්/විස්කෝතු
Cake/Biscuits




මිතිර
Curd



අයිස් ක්‍රීම්
Ice Cream



උයනවා
Cook



ඔබට අවශ්‍ය වනුයේ කෙසෙල් ද අඹද?
Do you want a mango or a banana?